



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,332—FRIDAY, JANUARY 18, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III.—Provincial Administration.

Land Sales :—	PAGE		PAGE
Western Province ... ..	29	Land Acquisition Notices ... ..	33
Central Province ... ..	—	Land Resumption Notices ... ..	—
Northern Province ... ..	—	Notices under "The Forest Ordinance" ... ..	—
Southern Province ... ..	—	Notices of sale of Arrack, Opium, and Toll Rents ... ..	42
Eastern Province ... ..	—	Notices of sale of Salt and Timber ... ..	—
North-Western Province ... ..	31	Notifications of Close Seasons, Infected Areas, &c. ... ..	—
North-Central Province ... ..	—	Specifications under "The Irrigation Ordinance" ... ..	—
Province of Uva ... ..	32	Miscellaneous Departmental Notices ... ..	42
Province of Sabaragamuwa ... ..	—		

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,432, w. p.

Colonial Secretary's Office,  
Colombo, January 4, 1895.

At noon on Tuesday, April 2, 1895, and on the following days, the Assistant Government Agent of Kalutara will put up for sale or settlement, at his Office in the Kalutara Kachcheri, the under-mentioned Crown Lands, on the terms authorized by Government.

Preliminary plan 5,154. Village—Batuwita.

Lot.	Name of Land.	Extent. A. R. P.	Upset Price per	
			Rs.	c.
4504	Kahatagahaowita	3 3 15	10	0
4512	Kahatagahalanda	2 0 6	10	0
4513	Kahatagahadeniya <i>alias</i> Rukattanakumbura- kele	0 2 6	10	0
Village—Kahatapitiya.				
4514	Dalukgahakanda	9 1 20	10	0
4518	Delgahalanda	1 1 5	15	0

PART III.—Page 29.

Lot.	Name of Land.	Extent. A. R. P.	Upset Price per	
			Rs.	c.
Village—Batuwita.				
4531	Nagahakanatta	2 3 11	10	0
Preliminary plan 9,985. Village—Kahatapitiya.				
6909	Dalukgahahena	0 1 35	10	0
6910	Do.	0 2 7	10	0
6911	Do.	1 0 13	15	0
6912	Do.	0 2 34	10	0
6913	Do.	1 0 23	10	0
6914	Dalukgahakumbura	0 0 16	20	0
Preliminary plan 6,898. Village—Uduwa.				
1034	Dikhena	8 0 17	10	0
Preliminary plan 8,542. Village—Uduwa.				
6629	Maragasyaya	2 3 9	30	0
Preliminary plan 10,027. Village—Kahatapitiya.				
7040	Atuandahena	2 2 17	10	0
7041	Do.	0 1 0	20	0
In Kumbuke pattu of the Rayigam korale.				

C4

Lot.	Name of Land.	Extent. A. R. P.	Upset Price per Acre.	
			Rs.	c.
Preliminary plan 10,016. Village—Millewa.				
7002	Kirigalahena	1 3 31	60	0
7003	Do.	3 1 11	60	0
7004	Do.	2 2 11	60	0
Village—Kindelpitiya.				
7005	Kahatagahahena	1 1 34	60	0
Preliminary plan 8,567. Village.—Miwanapalana.				
6695	Kudumirissehena	6 3 24	10	0
In Udugaha pattu of the Rayigam korale.				
Preliminary plan 4,500. Village—Madurawala.				
R 13	Godamagadeniya	3 0 0	10	0
Preliminary plan 9,913. Village—Kudella.				
6752	Galaboda-addarahena	11 0 18	10	0
Preliminary plan 4,617. Village—Anguruwatara.				
V 2	Dodangahaowita	0 2 19	10	0
Village—Uduwara.				
J 5	Nartipaneowita	0 2 36	10	0
In Munwattabage pattu of the Rayigam korale.				
Preliminary plan 5,318. Village—Berukana.				
5516	Kudabodagadahena	8 3 21	10	0
In Adikari pattu of the Rayigam korale.				
Preliminary plan 10,074. Village—Palligoda.				
W 651	Kanattewatta	1 0 4	20	0
X 651	Do.	1 0 37	40	0
Preliminary plan 10,080. Village—Dodangoda.				
7164	Eluweladuwa	0 3 25	10	0
In Iddagoda pattu of the Pasdun korale.				
Preliminary plan 5,320. Village—Madawala.				
5518	Pimburaawalagankanda	2 0 35	10	0
5519	Kadawatagawaketiya alias Kadawatagawa- kattiya	0 2 20	10	0
5525	Titalubuwelladeniya alias Tittalabuwela deniya	1 3 0	25	0
5528	Madawalakanda	6 3 12	15	0
In Megoda pattu of the Walallawiti korale.				
Preliminary plan 7,298. Village—Magalkanda.				
K 322	Galabodahenawatta	0 1 35	100	0
S 322	Walmigahawatta	0 3 23	150	0
2711	Nugagahalanda	4 2 11	10	0
2714	Kudamukalana	4 0 24	20	0
Preliminary plan 8,748. Village—Walatara.				
Y 500	Kandamullawatta	0 3 38	25	0
Preliminary plan 6,346. Village—Walagedara.				
9118	Delkadekele	22 0 20	20	0
Preliminary plan 10,052. Village—Wadugoda.				
7112	Baranaduawatta	3 1 0	30	0
7113	Do.	0 2 38	30	0
Q 647	Alubogahalanda	0 0 12.50	30	0
In Kalutara Totamune.				

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By H. E. the Lieut.-Governor's command,  
J. A. SWETTENHAM,  
Acting Colonial Secretary.

මේ 1895 ක්වු ජනවාරි මස 4 වෙනි  
No. 1,432, W. P. දින කොළඹ මහසෙනසුනායකාරීජය  
නාන්දේසේ කන්තෝරුවේදීය.  
ආණ්ඩුවට අයිති මෙහි පහත සඳහන්වෙන බිම්  
කොටස් මේ 1895 ක්වු අප්‍රේල් මස 2 වෙනි

අනන්‍යවෘද්ධ දවල් සහ ඊලන දවස්වලදීත් කළුකර ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් කළුකර කළුමේ. රිසේදී ආණ්ඩුවේ ආඥාවල ප්‍රකාරයට විකුණුවට හෝ අයිතිකාරයින්ට බෙරුම්කර දෙන්නට යෙදෙනවා ඇත.

		සිතියම 5,154. ගම—බදුවිට.	
		අක්කරයක මහත. මිලයන්.	
නො.	ඉඩම.	අ. රු. ප.	රු. ය.
4504	කහටගහමිවට	3 3 15	10 0
4512	කහටගලුන්ද	2 0 6	10 0
4513	කහටගහදෙන්න හෙවත් රුක්අත්තනේ කුඹුරේ කැලේ	0 2 6	10 0
ගම—කහටපිටිය.			
4514	දලුත්ගහකන්ද	9 1 20	10 0
4518	දෙල්ගහලන්ද	1 1 5	15 0
ගම—බදුවිට.			
4531	නාගහකන්ත	2 3 11	10 0
සිතියම 9,985. ගම—කහටපිටිය.			
6909	දළුත්ගහහේන	0 1 35	10 0
6910	එම	0 2 7	10 0
6911	එම	1 0 13	15 0
6912	එම	0 2 34	10 0
6913	එම	1 0 23	10 0
6914	දළුත්ගහකුඹුර	0 0 16	20 0
සිතියම 6,898. ගම—උඩුව.			
1034	දික්සේන	8 0 17	10 0
සිතියම 8,542.			
6629	මාරහේයාය	2 3 9	30 0
සිතියම 10,027. ගම—කහටපිටිය.			
7040	අටඅදහේන	2 2 17	10 0
7041	එම	0 1 0	20 0
පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ කුඹුරේපත්තුවේ.			
සිතියම 10,016. ගම—මිල්ලාව.			
7002	කිරිගලහේන	1 3 31	60 0
7003	එම	3 1 11	60 0
7004	එම	2 2 11	60 0
ගම—කිදෙල්පිටිය.			
7005	කහටගහහේන	1 1 34	60 0
සිතියම 8,567. ගම—මිවනපලාන.			
6695	කුඹුම්පිස්සේහේන	6 3 24	10 0
පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ උඩුකහපත්තුවේය.			
සිතියම 4,500. ගම—මුදුරුවල.			
R 13	ගොඩමගදෙන්න	3 0 0	10 0
සිතියම 9,913. ගම—කුඩාලේල.			
6752	ගලබඩඅද්දරහේන	11 0 18	10 0
සිතියම 4,617. ගම—අතුරුවාකර.			
V 2	දොඩන්ගහමිවට	0 2 19	10 0
ගම—උඩුවිට.			
J 5	නර්තිපානේ මිවට	0 2 36	10 0
පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ මුත්තේපත්තුවේ.			
සිතියම 5,318. ගම—රේරුකාන.			
5516	කුඩාබොඩගොඩහේන	8 3 21	10 0
පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ අදිකාරිපත්තුවේ.			
සිතියම 10,074. ගම—පල්ලිගොඩ.			
W 651	කහත්තේවත්ත	1 0 4	20 0
X 651	එම	1 0 37	40 0
සිතියම 10,080. ගම—දොඩන්ගොඩ.			
7164	එළුවල දූඩ	0 3 25	10 0
පිහිටා තිබෙන්නේ ඉද්දගොඩපත්තුවේ පස්දත්තේ.			

නො.	ඉඩම.	අක්කරයක මහන. මිලගණන.		නො.	ඉඩම.	අක්කරයක මහන. මිලගණන.	
		අ. රු. ප.	රු. ශ.			අ. රු. ප.	රු. ශ.
5518	සිතියම 5,320. ගම—මඩවල.	2 0 35	10 0	Y 500	සිතියම 8,748. ගම—වලතර.	0 3 38	25 0
5519	පිඬුරුවලගත්කන්ද කඩවතගාවකැටිය ගෙවත් කඩවතගාව කපි පිය	0 2 20	10 0	9118	සිතියම 6,346. ගම—වලගෙදර. දෙල්කඩකැලේ	22 0 20	20 0
5525	තිහලුච්චුල්ලේ දෙනිය ගෙවත් තිත්තලච්චුල්ලේ දෙනිය	1 3 0	25 0	7112	සිතියම 10,052. ගම—වඩුගොඩ. බිරතාදුවාවත්ත	3 1 0	30 0
5528	මඩවලකන්ද	6 3 12	15 0	7113	එම	0 2 38	30 0
	පිහිටාතිබෙන්නේ වලල්ලාච්චිකෝරලේ මොගොඩ පත්තුවේ.			Q 647	අඵබෝගහලන්ද	0 0 12.50	30 0
	සිතියම 7,298. ගම—මාගල්කන්ද.				පිහිටාතිබෙන්නේ කඵතර ගොටුවේ.		
K 322	ගලබොඩහේතවත්ත	0 1 35	100 0		මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන්රාල් උන්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ කඵතර උපඵඵන්තඋන්තාන්සේගෙන්ද දැනගත්ව පුඵවන.		
S 322	වල්මිගහවත්ත	0 3 23	150 0		උපආණ්ඩුකාරයා තන්වතන්සේගේ ආඥාවලෙස,		
2711	නුගගහලන්ද	4 2 11	10 0		ජ. ඵ. සැට්ටන්හැම්,		
2714	කුඩාමුකලාන	4 0 24	20 0		වැඩබලන මහසෙක්‍රතාර්ජ වමිහ.		

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,117, N.-W. P. Colonial Secretary's Office, Colombo, January 9, 1895.

ON Tuesday, March 19, 1895, at 12 noon, the Government Agent for the North-Western Province will put up to auction for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Katugampola division of the Kurunegala District of the North-Western Province.

Preliminary plans 1,865 and 2,044.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
9508	Wirambuwa	Harambewelwatta	The Crown	Cocoanuts 3 months old	1	2	0
9509	Do.	Paranapansalewatta	do.	Jungle	3	0	0
9510	Do.	Kongahaliyadda	do.	Paddy	0	1	26
9511	Do.	Bakinikumbura	do.	do.	1	0	5
W 1071	Do.	Patametiagare	Malhami and Baronchi Appu	Chena	3	1	19
X 1071	Do.	Badullagahamulahena	Heratham Arachchi	do.	5	1	33

Upset price of lot 9,508,—Rs. 12.50 per acre.  
Upset price of other lots,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By H. E. the Lieutenant-Governor's command,  
J. A. SWETTENHAM,  
Acting Colonial Secretary.

No. 1,117, N.-W. P. වමි 1895 ක්වු ඵනවාරි මස 9 වෙනි දින කොලම් මහසෙක්‍රතාර්ජඋන්තාන්සේගේ කන්තෝරුවේදිය.

වසඹ දියාවේ ආණ්ඩුවේ ඵඵන්තඋන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව පත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1895 ක්වු මාර්තු මස 19 වෙනි දිනවූ අහගරුවාදු දවල් 12ට කුරුතැගල කඵචේරියේදී වෙන්දේසිකර විකුණන්නට හෝ තේරුම්කරදෙනට හෝ සෙදෙනවා ඇත.

වසඹදියාවේ කුරුතැගල පලාතේ කවුගම්පල හත්පත්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙලි.

සිතියම 1,865 සහ 2,044. ගම—ඵරඹුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහන. අ. රු. ප.
9508	හරඹේ වෙල්වත්ත	රජසන්නක	3 මාසසත් වසස ඇති පොල්පැල	1 2 0
9509	පරණපත්තලවත්ත	එම	කැලස	3 0 0

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
9510	කෝන්ගහලියද්ද	රජසන්තක	කුඹුර	අ. රු. ප. 0 1 26
9511	බක්මිකුඹුර	එම	එම	1 0 5
W1071	පානමැටිආඥා	මල්ගාමි සහ බාරොන් විආප්ප	නේන	3 1 19
X 1071	බදුල්ලගහඹුලසේන	සේරන්ගාමි ආරච්චි	එම	5 1 33

නොමිමර 9,508 දරන කොට්ඨාසයේ නියම මුදල අක්කරයකට රුපියල් 12.50  
අතින් ඒවායේ නියම මුදල අක්කරයකට රුපියල් 10.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසඹ දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගන්ව පුළුවන.

උපආණ්ඩුකාරයානවහන්සේගේ ආඥාවලෙස,

ජේ. ඒ. ස්ට්‍රිට්හැම්,  
වැඩබලන මහසෙනෙකාරීස් වමිස.

### LAND SALES IN THE PROVINCE OF UVA.

No. 180, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, January 10, 1895.

ON Tuesday, February 26, 1895, at noon, the Government Agent for the Province of Uva will put up to auction, at his Office in the Kacheheri, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 456.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
1629	Dickwella	P. F. Hadow, Esq.	The Crown	Patana	96 0 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Badulla.

By H. E. the Lieut.-Governor's command,

J. A. SWETTENHAM,  
Acting Colonial Secretary.

No. 180, P. OF U.

වමි 1895 ක්‍රිස්තු ජනවාරි මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීස් උන්නාන්සේගේ කන්කෝරුවේදිස.

ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1895 ක්‍රිස්තු පෙබ්‍රවාරි මස 26 වෙනි දින මුදල අගහරුවාද 120 බදුළු කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට සෙදෙනවා ඇත.

උභව දිසාවේ බදුළු පලාතේ යටිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙල්ලක්.

සිතියම 456. ගම—දික්වැල්ල.

නො.	ඉල්ලුම්කාරයාගේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
1629	පී. ඇස්. හැඩෝ	ආණ්ඩුව	පහත	අ. රු. ප. 96 0 0

අක්කරයක් රුපියල් 10යේ සිට විකුනනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල් කැනගෙන්ද, විකුණුම් ගැණ කොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගතහැකිවේ.

උපආණ්ඩුකාරයානවහන්සේගේ ආඥාවලෙස,

ජේ. ඒ. ස්ට්‍රිට්හැම්,  
වැඩබලන මහසෙනෙකාරීස් වමිස.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for improving the road from Tillicoultry to the end of the Agras, to wit :—

Preliminary plan 4,563. Village—Udagama.

Lot.	Name of Land.	Description,	Name of Claimant.	Extent. A. R. P.
W 780	Holbrook estate	Tea trees, 28 ; coffee trees, 7 ; cinchona, 4	The Proprietor of Title Plan 79,271	0 0 1:37

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before at the Nuwara Eliya Kachcheri on February 27, 1895, at one o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
January 7, 1895.

H. WHITE,  
Assistant Government Agent.

විෂය 1876 ක්‍රී. පු. රජයේ නොමිල 3 වන ආඥාවලට අනුකූලව හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, එනම් :—විලිකෝල්ලියේ හිට ආශ්‍රිත අන්තීමේ සහතුරු පාර වැඩිදියුණුකරීම පිණිස මෙහි පහසු කරුණු සහිත ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876 ඉඩම් ලබාගැනීමේ ආඥාවලට" හත්වන කාණ්ඩයේ කරනිවෙන පාරවැඩිදියුණු ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වගන්තියේ යටත් කිරීමට මට අණලැබී තිබේ, එ ඉඩම නම් :—

සිතියම 4,563. ගම —චගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කීපයකට.	අ. ර. ප.
W 780	හොල්බ්‍රොක් චගම	තේන්ස් 28, කෝපියස් 7, සිව්කෝනා 4	නොමිල 79,271 දරණ පලා ඩේ ඉඩම අයිතිකාරයා	0 0 1:37

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බැරකරනිවෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සැලකිය යුතු වනුයේ නොහොත් හමු වූ වෙනුවට ක්‍රියාකරණ අය විෂය 1895 ක්‍රී. පු. රජයේ පෙබරවාරි මස 27 වෙනි දින සවස 1 කේ කනීසමට නුවරඑළියේ කවිවෙරියේදී මා ඉදිරි පිටට පැමිණ එ කොට්ඨාස අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට බැරවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නම් කවුන්ගේ අයිතිකම් තොරතුරු කියා සිටින්නට බැරව මෙයින් දැනගත යුතුයි.

විෂය 1895 ක්‍රී. පු. රජයේ පෙබරවාරි මස 7 වෙනි දින නුවරඑළියේ කවිවෙරියේදී. එම්. වයිඩ්, ආණ්ඩුවේ උපදේශක වහන්ස.

1876 ම් (බ්‍ර) - ත්‍ර 3 ම් ඉලක්කසැද්දක් සිටින 7 ම් පිරිවින ප්‍රකාරයේ දිවුලු වැඩිදියුණු කිරීමට අනුකූලව ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, එනම් :—විලිකෝල්ලියේ හිට ආශ්‍රිත අන්තීමේ සහතුරු පාර වැඩිදියුණුකරීම පිණිස මෙහි පහසු කරුණු සහිත ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂය 1876 ඉඩම් ලබාගැනීමේ ආඥාවලට" හත්වන කාණ්ඩයේ කරනිවෙන පාරවැඩිදියුණු ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වගන්තියේ යටත් කිරීමට මට අණලැබී තිබේ, එ ඉඩම නම් :—

ප්‍රකාරයට මෙම ඉලක්කම 4,563. මුහුණත—උදකම.

නො.	කාණියිනු පෙරා.	විවරය.	උදකම පෙරා.	ඉ. ර. ප.
W 780	කොළඹ පුරාණ උදකම	තේ මාරම් 28, කොප්පි මාරම් 7, සික්කොලා මාරම් 4	79,271 ම් පිලිබඳව කාණ්ඩයේ ඉඩම	0 0 1:37

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බැරකරනිවෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සැලකිය යුතු වනුයේ නොහොත් හමු වූ වෙනුවට ක්‍රියාකරණ අය විෂය 1895 ක්‍රී. පු. රජයේ පෙබරවාරි මස 27 වෙනි දින සවස 1 කේ කනීසමට නුවරඑළියේ කවිවෙරියේදී මා ඉදිරි පිටට පැමිණ එ කොට්ඨාස අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට බැරවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්නම් කවුන්ගේ අයිතිකම් තොරතුරු කියා සිටින්නට බැරව මෙයින් දැනගත යුතුයි.

ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බැරකරනිවෙන හැටියට මෙයින් දැනුම් දෙමි. එම්. වයිඩ්, ආණ්ඩුවේ උපදේශක වහන්ස.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the construction of the Matara railway, to-wit :—

Preliminary plan 4,315. Situation—Weligama in Weligam korale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
K 475	Galendagawawatta	Cocoanut garden	A. H. M. Abdul Cader and others	0	0	9
L 475	Udawatta	do.	Alia Marikar Usu Lebbe	0	0	26
M 475	Anjimaratady	do.	A. H. M. Abdul Cader	0	0	4.75
N 475	Pattumaratadypady	do.	S. L. A. Lebbe Marikar and others	0	0	10
O 475	Gonnagahakorntruwa	do.	M. L. Daunda Marikar and others	0	0	21.50
P 475	Berawainnawatta	do.	S. L. A. Lebbe Marikar and others	0	0	1
Q 475	Do.	do.	do.	0	0	0.20
R 475	Kongahapittaniya	do.	I. L. M. U. Lebbe Marikar and others	0	0	5
S 475	Sinna Lebbe Mahiniyatotam	do.	M. Abdul Cader and others	0	0	17.25
T 475	Do.	do.	M. L. M. Abu Bakir	0	0	7.75
U 475	Kasiewatta	do.	Ahamadu Lebbe Abdulla	0	1	0.25
Preliminary plan 4,316. Situation—Polwatta Modera in Weligam korale.						
C 476	Waljambugahawatta	Cocoanut garden	P. Siadorishamy and others	0	0	7
D 476	Elabodawattadeniya	do.	P. Siyadorishamy	0	0	1
E 476	Do.	do.	do.	0	0	0.37
Preliminary plan 4,317. Situation—Mirissa in Weligam korale.						
F 476	Pengiriwatta	Citronella estate	D. S. J. Gunasekara and others	0	0	6.75
G 476	Do.	do.	do.	0	0	1

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Weligama Resthouse on the 26th day of February, 1895, at 1 P.M., and following days, and to state the nature, of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matara Kachcheri,  
January 15, 1895.

C. M. LUSHINGTON,  
Assistant Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමිලට රිඳන් ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම් :—මාතර රේල්පාර සෑදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හත්වෙනි කාරණයේ කරනිවෙන පාහැරවූ ප්‍රකාරයට කාරකමිත්‍රියභාවේ වන්නුයේද ඇතුළු උතුමානත්වහත්පේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ ඒ ඉඩම්නම් :—

පිහිටීම 4,315. වැලිගමකෝරලේ වැලිගම පිහිටා තිබෙන.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකාරයාගේ නම.	මහත.
				අ. රු. ප.
K 475	ගල්ප්දන්වගාමා වත්ත	පොල්වත්ත	ඒ. එම්. ඇම්. අබ්දුල්කාදර් සහ නවත්	0 0 9
L 475	උඩවත්ත	එම	අලියාමරිකාර් උසුලෙබ්බේ	0 0 26
M 475	අත්පිටරතඬු	එම	ඒ. එම්. ඇම්. අබ්දුල්කාදර්	0 0 4.75
N 475	පත්තුවරතපිසඬු	එම	ඇස්. ඇල්. ඒ. ලෙබ්බේ මරිකාර් සහ නවත්	0 0 10
O 475	තෙත්තගහ කොරටුව	එම	ඇම්. ඇල්. දනුදමරික්කාර් සහ නවත්	0 0 21.50
P 475	බෙරවාඉත්තෙ වත්ත	එම	ඇස්. ඇල්. ඒ. ලෙබ්බේ මරිකාර් සහ නවත්	0 0 1
Q 475	එම	එම	එම	0 0 0.20
R 475	කෝත්ත පිට්ටනිය	එම	අයි. ඇල්. ඇම්. යූ. ලෙබ්බේ මරිකාර් සහ නවත්	0 0 5
S 475	සිත්තලෙබ්බේ මහියාකොටත්	එම	ඇම්. අබ්දුල්කාදර් සහ නවත්	0 0 17.25
T 475	එම	එම	ඇම්. ඇල්. ඇම්. අබුබාකර්	0 0 7.75
U 475	කාසිවත්ත	එම	අහමද්ලෙබ්බේ අබ්දුල්ලා	0 1 0.25
පිහිටීම 4,316. වැලිගමකෝරලේ පොල්වත්තමෝදර පිහිටා තිබෙන.				
C 476	වල්පිඬුගහ වත්ත	පොල්වත්ත	පී. සියදෝරිස්සාම සහ නවත්	0 0 7
D 476	ඇලවඩවත්ත දෙතිය	එම	පී. සියදෝරිස්සාම	0 0 1
E 476	එම	එම	එම	0 0 0.37
පිහිටීම 4,317. වැලිගමකෝරලේ මිරිස්සේ පිහිටා තිබෙන.				
F 476	පැහිරිවත්ත	පැහිරිවත්ත	ඩී. ඇස්. ජේ. ගුනසේකර සහ නවත්	0 0 6.75
G 476	එම	එම	එම	0 0 1

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1895 ක්වූ පෙබරවාරි මස 26 වෙනි දින පස්වරු 1කෝ කනිසමට වැලිගම නානායකමේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅත්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ලේලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑව මෙයින් දැනගත යුතුයි.

විෂි 1895 ක්වූ ජනවාරි මස 15 වෙනි දින මාතර කවේරියේදීය.

පී. ඇම්. ලුනිත්ටන්,  
ආණ්ඩුවේ උපප්පත්ත වම්හ.



1876 ம் (ஸ்ரீ)-தது 3 ம இலககச்சட்டத்தினது 7 ம பிரிவின் பிரகாரம் மாததுறை புலகரத் வண்டி வேலை என னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னாச்சொலபப்டும் காணியை, அஃதாவது:—

முதலதுவககம் நொம்பா 4,315. இருப்பிடம்—வெலிகம அலலது வெலிகமகோறனை.

த.நி.	காணியினது பெயர்.	விவரம்.	உரிததாளியினது பெயர்.	கிசாலம்.
K 475	நாலதண்டாகாவவத்த	தேங்கா தோட்டம்	எ. எச். எம். அய்துல்காதரு	0 0 9
L 475	உடவத்த	ஓடி	மற்றவாகளும் அவியமரைக்கான நோவு	0 0 26
M 475	அங்கிமாடாடி	ஓடி	எ. எச். எம். அய்துல்காதா	0 0 4.75
N 475	பட்டுமராடாடிபாடி	ஓடி	எஸ். எல். எ. மரைக்காணுவு	0 0 10
O 475	கோனகாகொறடுவ	ஓடி	எம். எல். தாவதுமரைக்கா	0 0 21.50
F 475	பேறவாயினவத்த	ஓடி	எஸ். எல். எ. லெப்பமரைக்கா	0 0 1
Q 475	ஓடி	ஓடி	காருவு மற்றவாகளும்	0 0 0.20
R 475	கோங்காபிட்டணிய	ஓடி	ஓடி	0 0 5
S 475	கினனலெப்பெமாயினணிய தோட்டம்	ஓடி	அய். எம். எம். எஸ். வெலி பை மரைக்காருவு மற்ற வாகளும்	0 0 17.25
T 475	ஓடி	ஓடி	எம். அய்துல்காதருவு மற்ற வாகளும்	0 0 7.25
U 475	காசிவத்த	ஓடி	எம். எல். எம். அபூயக்கா	0 1 0.25
C 476	முதலதுவககம் நொம்பா 4,316. இரும்பிடம்—பொலவத்தமோதற வெலிகமகோறனை. வலஜம்புகாவத்த	தேங்கா தோட்டம்	பீ. கியதோரிசாமியு மற்ற வாகளும்	0 0 7
D 476	எலபொடவத்ததெனிய	ஓடி	ஓடி	0 0 1
E 476	ஓடி	ஓடி	ஓடி	0 0 0.37
F 476	முதலதுவககம் நொம்பா 4,317. இரும்பிடம்—மிரிஸசே வெலிகமகோறனை. பெங்கிரிவத்த	கிடரேனெலஎஸ்டேட	டி. எஸ். ஜே. குணசேகர வு மற்றவாகளும்	0 0 6.75
G 476	ஓடி	ஓடி	ஓடி	0 0 1

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யுமபடி 1876 ம் (ஸ்ரீ)-த்துக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச்சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிருப்பதனால், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார என ணியிருக்கிறா எனபதை 7 ம பிரிவின்படி வேண்டியபிரகாரம் நான இத்தைக்கொண்டு பிரசிடதமாய் விளம் பாஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித் துப்பேசுகின்ற சகலரும் தீர்மாக அலலது அவரவருடைய காரியகாரா மூலமாய் 1895 ம் (ஸ்ரீ) மார்ச்சும 26 ந் தேதியிலன்று பகல் 1 மணிகு வெல்லிகம ரெஸ்ட்டவுசில எனமுன பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம்சாதிக்கும் உரித்தைகளின் தொகையையும் விவரங்கையும் சொல்லுமபடி இதனால் அவர்களிடத் திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

மாததுறை கச்சேரி,  
1895 ம் (ஸ்ரீ) தைமீ 15 ந் உ.

சீ. எம். லஷிங்டன்,  
உதவி அரசாட்சி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the construction of the Matara Railway, to wit:—

Preliminary plan No. 4,322. Situation—Nupe, within the Four Gravets of Matara.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
G 479	Ulgedarawatta	Cocoanut garden	Heirs of N. Wellon	0	0	9
H 479	Elagodagewatta	do.	G. PUNCHIBABA	0	0	6.25
I 479	Deniyawatta	do.	H. Andris and others	0	0	3.25
J 479	Guruge or Pattidoragedara-watta	do.	D. M. Balasuriya	0	0	10.25
K 479	Ela-addara Pattidoragedara-watta	do.	Don D. S. Wickramaratna and others	0	0	0.20
Situation—Welegoda.						
L 479	Talagahawatta	Cocoanut garden	David Sinno Mudalaly	0	0	2
M 479	Do.	do.	V. Jayanhami	0	0	2
N 479	Nupavelawatta	do.	Mr. Abraham Dias Abeyasinghe	0	0	16.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Matara Kachcheri on February 22, 1895, at 1 o'clock P.M., and following days, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Matara Kachcheri,  
January 15, 1895.

C. M. LUSHINGTON,  
Assistant Government Agent.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the construction of the Matara Railway, to wit:—

Preliminary plan 4,319. Village—Kamburugamuwa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
H 476	Elagawawatta	Cocconut garden	W. P. Babunhami	0 0 11.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kamburugamuwa on February 25, 1895, at 1 P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Matara Kachcheri,  
January 15, 1895.

C. M. LUSHINGTON,  
Assistant Government Agent.

විෂි 1876 කවු අඩුරුද්දේ නෙමමර 3නේ ආඥාවුයේ හන්වෙනි වහන්සිලේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒකමි:—මාතර රේල්පාර සැදීම පිණිස මෙකී පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියා කරන්නිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවුයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පාහාරවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒඉඩම නම:—

සිතියම 4,319. ගම—කඹුරුගමුව.

නො.	ඉමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
H 476	ඇලගාවා වත්ත	පොල්වත්ත	ඩබ්ල්සු. පී. බ්‍රවුන්හාමි	0 0 11.50

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනයාට දැනගැනීම සඳහා හන්වෙනි වහන්සිලේ ඔනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම කවුත්ම නොහොත් කවුත් වෙනුවට ක්‍රියාකරණි අය විෂි 1895 කවු පෙවරවාරි මස 25 වෙනි දින පස්වරු 1 කනිසමට කඹුරුගමුවේදී මාඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඔනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල්ගණනන් ඊට ඇත්තාවූ කවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔනෑවට මෙයින් දැනගත යුතුයි.

විෂි 1895 කවු ජනවාරි මස 15 වෙනි දින මාතර කවිවෙරේදීය.

සී. ඇම්. ලුෂින්ටන්,  
ආණ්ඩුවේ උපඒජන්ත විමස.

1876 ම ඉරට්-තනු 3 ම් ඉලකසසඳුප්පුකුකු 7 ම් පිරිවින පිරකාරම ධාත්තූර පුකෙරත මණ්ඩලේවෙ ඊන ආකර පකාරක ජේතෙවකලුකේවෙදුයතාන පිනනාස්පොලවපපුම ජාණිතය, අස්තාවත:—

පිරතමපඳු ඉලකක 4,319. ලුකිසසි—කපුකුකුමු.

කුණ.	කාණිපිනනු පෙයා.	විවරය.	උරිතනාණිපින පෙයා.	විසාලම. ඉ. ෆු. පෙ.
H 476	ඉලකඹාවතත	තෙන්නන්තොඳ්පු	ඳපිණියු. පී. පුඳුඹාමි	0 0 11.50

ඉතිත ජුකකොලවතනුකාන ඉතනනුපුසුකුකු 1876 ම ඉරට්-තනුක කාණි ඉතිත ජුකකොලවතනුපුසුකුකු 6 ම් පිරිවින ඉරපාඳුකුකු පිරකාරම ධනනුකාලොසනිස ජුකපිනනු ආලොසනියුඳුන ජේ ජාතිපතිකවකු ඉනකලුක ජුරපනිසෙසුකුකුපුකුල, අකකාණිතය ආඳසිලපුකුකුකොල ආරසාඳසියා ඉනනනිපිතකුකු 7 ම පිරිවිනපුකු වෙණාදිය පිරකාරම තාන ඉතිනෙකකොණ්ඩ පිරකුතිතමාය ව්ඳපුකුකුකුකුකු.

මෙහතභිත කාණිකු උරිතනුපුකුකුකු ජුකලුක තාමාක අලවනු අවරවලුඳුන කාරිපකාර ආලමාය 1895 ම ඉරට් මාසි 25 ම් ජුකපිනනු පකු 1 මණිකලු කපුකුකුකුකු ඉනනුකපාක වෙණිපඳු ජුක තනුකකුකු අකකාණිපිනනු උඳනනෙකකුකුකු තනමෙතයුකුකු අවඳුඳුනනෙකකුකුකු ජාම ජාතිකුකු උම උරිතනුකුකුකු තොකෙතයුකුකු ව්ඳපුකුකුකුකු ජුකලුක අවකුකුකුකුකු ජුකකුකුකුකුකු ජුකකුකුකුකුකු.

ධාත්තූර කස්පෙරි,  
1895 ම ඉරට් මාසි 15 ම්.

සී. ඉ. චන්ද්‍රසිංහ  
උරිතනුකුකුකු ජුකකුකුකු.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a site for a new public latrine and for improving the Seabeach road, to wit :—

Preliminary plan 10,334. Situation—Sea-shore street, Ward No. 4, within the Municipality of Colombo.

Lot.	Assessment No.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
D 711	1, 2, 3, 4, 5, and 6	Verandah	Chupper Tampi	0	0 0 50
E 711	44, 45, 46, and 47	Part of house	E. Holmes and others	0	0 2 50
F 711	1, 2, 3, 4, 5, and 6	House	Chupper Tampi	0	0 6
G 711	7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 24, 25, 26, 27, and 28	do.	do.	0	0 6 25
H 711	—	do.	E. Holmes and others	0	0 0 25
I 711	44, 45, 46, and 47	Part of house	do.	0	0 5
J 711	43, 44, and 45	House	Chupper Tampi	0	0 3 12
K 711	36, 37, 38, 39, 40, 41, and 42	do.	do.	0	0 7 50
L 711	1, 2, 3, 4, 5, and 6	do.	Kumara Chuyami	0	0 11
M 711	—	Open land	E. Holmes and others	0	0 9 25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on February 9, 1895, at 12 o'clock noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,  
January 15, 1895.

A. R. DAWSON,  
Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමමර 3 වනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කවුසුන්ක කට, ඒ නමි :—අළුත් ප්‍රසිධි කන්කුස්සියක් සෑදීමට සහ වැල්ලෙවිදිය වැඩිදිවුනුකිරීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානන් වගන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩමනමි :—

සිතියම 10,334. ගම—කොළඹ නගරයතුල වැල්ලෙවිදියේ හතරවෙනි කොට්ඨාසයේ.

නො.	කවිවල නො.	අන්දම.	අයිතිකම කියන්නා.	මහත.
				අ. රු. ප.
D 711	1, 2, 3, 4, 5 සහ 6	බරදස	වුල්පර්කම්පි	0 0 0 50
E 711	44, 45, 46 සහ 47	ගෙයකින් පංගුවක්	ඊ. හොලම්ස් සහ තවත්	0 0 2 50
F 711	1, 2, 3, 4, 5 සහ 6	ගෙයක්	වුල්පර්කම්පි	0 0 6
G 711	7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 24, 25, 26, 27 සහ 28	එම	එම	0 0 6 25
H 711	—	එම	ඊ. හොලම්ස් සහ තවත් අය	0 0 0 25
I 711	44, 45, 46 සහ 47	ගෙයකින් පංගුවක්	එම	0 0 5
J 711	43, 44 සහ 45	ගෙයක්	වුල්පර්කම්පි	0 0 3 12
K 711	36, 37, 38, 39, 40, 41 සහ 42	එම	එම	0 0 7 50
L 711	1, 2, 3, 4, 5 සහ 6	එම	කුමාරවුවාමි	0 0 11
M 711	—	නිස්ඛිම	ඊ. හොලම්ස් සහ තවත්අය	0 0 9 25

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනව වෙදුරනසාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකරතිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය වෂි 1895 ක්වූ පෙබරවාරි මස 9 වෙනි දින දවල් දෙලහේ කතිසමට කොළඹ කම්මේරියේදී මා ඉදිරිපිටට පැමින ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා තිසා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින වූදල් ගණනන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ නොරතුරුත් කියාසිටින්නට ඕනෑව වෙසින් දැනගත යුතුයි.

ඒ. ආර්. ඩෝසන්,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ස.

වෂි 1895 ක්වූ ජනවාරි මස 15 වෙනි දින කොළඹ කම්මේරියේදීය.

1876 ம் (வரு)-த்து 3 ம இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் ஒரு புகிய பிரசித்த கக்கசுக்கட்டு தல கடலொத்தெருவை திருத்தல என னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பிணாச்சொலப்படும காணியை, அஃதாவது:—

பிரதமபடத்த இலக்கம் 10,334. குறிச்சி—கொழும்பு மியுனிசிப்பாலிற்றி கடலொத்தெரு 4 ம வாட

குண்டு.	வீட்டுவரி இலக்கம்.	வ்வாம.	உரித்தாளியின பெயர்.	வ. னா. பெ.	வசாலம்.
D 711	1, 2, 3, 4, 5, 6	வீறுநதை	சூப்பாதமபி	0 0 0	0:50
E 711	44, 45, 46, 47	வீட்டிலை பகுதி	இ. கொலமசு மறுபேரு	0 0 0	2:50
F 711	1, 2, 3, 4, 5, 6	வீடு	சூப்பாதமபி	0 0 0	6
G 711	7, 8, 9, 10, 11, 12, 13, 16, 17, 18, 19, 24, 25, 26, 27, 28	வீடு	வீடு	0 0 0	6:25
H 711	—	வீடு	இ. கொலமசு மறுபேரு	0 0 0	0:35
I 711	44, 45, 46, 47	வீட்டிலை பகுதி	வீடு	0 0 0	5
J 711	43, 44, 45	வீடு	சூப்பாதமபி	0 0 0	3:12
K 711	36, 37, 38, 39, 40, 41, 42	வீடு	வீடு	0 0 0	7:50
L 711	1, 2, 3, 4, 5, 6	வீடு	சூமாரகவாமி	0 0 0	11
M 711	—	வெளிநிலம்	இ. கொலமசு மறுபேரு	0 0 0	9:25

எடுத்துக்கொள்வதற்கான எதனஞ்செய்யும்படி 1876 ம் (வரு)-த்துக காணியெடுத்தகொளவதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டியபிரகாரம் நான இதனைக்கொண்டு பிரதித்தமாய வினமபாஞ்செய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரித சூப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியதாரர்மூலமாய 1895 ஆண்டு மார்ச்சுமாத 6 ந் தேதியன்று 12 மணிகளுக்கு கொழும்புக் கச்சேரியில் எண்முனப்பாக வெளிப்படும் ததத்தமக்கு அக்காணியிலுள்ள உடநதைகளினது தன்மையையும் அவ்வுடநதைகளுக்காய்த தாம சரிசெய்யும் உரித துக்களின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழும்புக் கச்சேரி,  
1895 ம் (வரு) தைமீ 15 ந் உ.

ஏ. ஆர். டோசன்,  
அரசாட்சி ஏசனாடு.

REVENUE NOTICES.

NOTICE is hereby given that on Tuesday, the 22nd January, 1895, at 2 P.M., will be put up for resale at the Kandy Kachcheri, at the risk of the original purchaser, the under-mentioned toll rents of the Central Province from February 1 to December 31, 1895, the original purchaser of which may have failed on or before that date to complete the necessary security in terms of the conditions of sale.

The purchaser at the resale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Description of Rents.  
Illukmodara and Kundasale ferries.

Kandy Kachcheri,  
January 15, 1895.

ALLANSON BAILEY,  
Government Agent.

මෙහි පහත සඳහන්වන මඩුවදිසාවේ තොටුපල් රේන්දවලට, වර්ෂ 1895 අප්‍රේල් 1 දිනට ප්‍රථම ගැනුම්කාරයා විසින් දියයුතු ඇප, වර්ෂ 1895 ජනවාරි

මස 22 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථමයෙන් සම්පූර්ණ කර දෙන්නට නොසෙදුනේවිනම්, ප්‍රථම විකිනීමේදී විකුණු ගනනට නැවත විකිනීමේදී වෙන්ට සෙදුන නඩු පාඩුවක් ඇත්නම්, ප්‍රථම ගැනුම්කාරයා ඒ ගැන වගකීමට යටත්කර, ඒවායේ රේන්ද ඉහතක් ජනවාරි මස 22 වෙනි කුප්‍යදින පස්වරු 2ට මහනුවර කවිචේරි සේදි නැවත විකුනන්නට යෙදෙනවන මෙයින් දැනුම් දෙමි.

නැවත විකිනීමේදී, ඉල්ලාගන්නා අයවරුන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගනනෙන් දහයෙන් එකක් විකුනනු දවසේදී මුදලෙන් බැඳහබන්නට ඕනෑය.

විකිනීමට තිබෙන රේන්ද.

ඉරික්මෝදර සහ කුන්ඩසාලේ තොටුපල්.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්තාණ්ඩුකරු.

වර්ෂ 1895 ක්වු ජනවාරි මස 15 වෙනි දින මහනුවර කවිචේරි සේදිය.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

IT is hereby declared that the village Kumburugamuwa, in the Kolannagam pattu of Kolonna korale in the Ratnapura District—bounded on the north by Getawaragashinna, south by Mahagamahinna, east by Pimbulketiye-ganga, and west by the boundary of the village Ereporuwa—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.

Ratnapura Kachcheri,  
January 15, 1895.

H. WACE,  
Government Agent.